



ආනාපාන සහ දේශනාව

ත්‍රිපිටකාචාරී මහා කම්මටටධානාචාරී
අතිපුරුෂ නා උගෙන් අරයධිමිම
ස්වාමීන් වහන්සේ



වෙත සිතුව්මි පින් ජාරක
ගෝභවාන

කුල සවිපත්තින් කෙරේ
ලේකාත්තර ප්‍රෘථ්‍රූව ද
ත්ත්ත්වරීතර සංසිද්ධි ද පනා
තනු ලෙවිනුරා බුදුවන
අපගේ ගුරුදේව ගාහේත්තම

අතිපුරුෂීය නා උයනේ
අරියධලිල ස්වාමින් වහන්සේගේ
71 වෙති ප්‍රත්‍යකාලී ජන්ල දිනය
සිහිපත් කරින් කෙරෙන ත්ත්තම

ගුරු ප්‍රජාතකි.







ආනාපාන සහි දේශනාව

දේශකයාලෝ

අතිපුරුෂ නා උගෙන් අරියධම්ම
ස්වාමීන් වහන්සේ

බරීම දානය
එච්. ඩී. ආරියරත්න
වන්දා ආරියරත්න



Lithirā

ආනාපාන සති දේශනාව
ත්‍රිපිටකාචාර්යී මහා කම්මලචාර්යාචාර්යී
අතිපුරුෂ නා උයන් අරියධම්ම ස්වාමින් වහන්සේ

ප්‍රථම මුද්‍රණය
ශ්‍රී. ලු. ව. 2540 වන. ව. 1997

මුද්‍රණය



ලිතිරා
Lithirā Printing Industries
306, අගුල්ලදෙණිය හංදිය,
නොගේගොඩ.

0718152131
0114921309



පෙරවලදන

තර්යාගතපුවෙදිතො බමම විනයෝ විරෝචිති නො පටිව්‍යෙනා

සම්මා සම්බුදුරජණන් වහන්සේගේ ශ්‍රී සඳුදරමය වේචන තුයේ ම බලපෑන්තේය. සැහැවේ ගියේ නම් එසේ තොවේ, යනු සූත්‍ර පායයේ තේරුමය. වනු සූර්ය දෙදෙනා ගගන තලයේ බැබලෙනුයේ වළාකුල, මිදුම, ඩුමානය, දුවිල්ලා, රානු නමැති බාධාවන් තොමැති විවකය. එසේම ශ්‍රී සඳුදරමය බැබලෙනුයේ ගුවකයන් විසින් ගුද්ධාවන්, තුවන්ත් පිහිටුවාගෙන ධර්මය ඉගෙනීම, උගැන්වීම අනුගමනය කරමින් දා පිළිවෙත්හි යෙදිමෙනි.

ශ්‍රී සම්බුද්ධ ජයන්ති සමයේ සිට සමථ-විපස්සනා භාවනා ගැන බොද්ධයන්ගේ උදෙස්ගය උදා තු බැවින් එරවාද බොද්ධ රටවල ඉමහත් ප්‍රබේදයක් ජනිත විය. ඇත් අතිතයේ දියුණුණුවෙන් පැවති දියාන භාවනා ගැනත් පුනර්ජ්‍යවයක් උදාහන් කරන ලද්දේ විරතමානයේ මූන්මාර් රාජාධානියේ මෝලමියෙන් නගර ආසිත වින්තලපබෑත භාවනා මධ්‍යස්ථානයෙහි පැවිදි දහස් ගණනකට ඒ සඳහා උපදෙස් දෙමින් වැඩ සිටිත අති පූජ්‍ය අඟ්‍රමහා කම්මවියානාවරිය එහි අවුක් සෙයාබේර් මාතිලියන් වහන්සේ විසිනි.

ශ්‍රී ලංකාවාසින් පටන් එම සමථ පුර්වාංගම විපස්සනා භාවනාව පුහුණු කරවනු පිණිස අපගේ ගෙරවණීය ආරාධනාවෙන් 1997 ජනවාරි මස 27 වෙනිදා ශ්‍රී ලංකාවට එම මාතිලියන් වහන්සේ පුදාන පිරිස 10 දෙනෙකු වැඩිම කරවා ආරම්කන කළ ප්‍රමා වැඩ සටහන් දී අප විසින් යෝගී පිරිස සඳහා පවත්වන ලද දම් දෙසුම "ආනාපාන සති භාවනාව" නමින් මෙසේ දහම් පොතක් බවට මූල්‍යනාය වේ අත්.

ගල්දුවේ ශ්‍රී ගුණවර්ධන යෝගාගුම මධ්‍යස්ථානයේ දී පළමුව ආරම්භ කළ එම වැඩසටහන සේනාසන කිපයකම දැනට සාර්ථකව පුහුණු කරවීම ඉමහත් සතුවකි. මූන්මාර් රජධානියේ සේනාසන රාජියක සහ විදේශ රටවල් රාජියකන් මෙම භාවනා ක්‍රමය පුහුණු කරවමින් පැවතිම සම්බුද්ධ ගාසනයෙහි බැබලීම පිණිස හේතු වනවා නියතය.

වර්යයක් පාසා අපේශ්ලේ 24 දිනට යෙදෙන මගේ ජන්ම දිනය නිමිත්තෙන් දහම් පොකක් මුදුණුය කරවා ධර්ම දානය පිරිනමා ආඩිරවාදය පිරිනමන, සැමකල්ලේහි ම මාගේ හිතසුව පිණීස ඉමහත් දායාවෙන් පිහිටවන පින්වත් එව්. ජ්. අරියරත්න් මහත්මයා සහ එම පින්වත් වන්දා ආරියරත්න් මහත්මතී මේ වාරයේ “ආනාපාන සති දේශනාව” දෙවන වර මුදුණුය කරවා ධර්මදානය පිරිනමනුයේ සම්බුද්ධ ගාසනාචිවිස්දේශීය ද පැවුමෙනි.

මෙම ධර්මදානමය කුසලය පින්වත් ආරියරත්න දම්පලතින් දෙපළගේ ම සහභත් ආදරණීය මුළුපිය සතරදෙනාටත්, දෙපාරුයවයේම අභාවප්‍රාප්ත යානි මිතුදීන්ටත් අඡරාමර ගාන්ත තිවත් සූච පිණීස හේතු ව්‍යාසනා වේවා!

අපවත් වී වදාල මාගේ ආචාරයය උපාධ්‍යාය මහෝත්තමයන් වහන්සේලාට උතුම් මූදුබව අත්වේවා. මාගේ මුළුවිය දෙමෙනා වහන්සේ ප්‍රධාන පරාලෝ සංඛැන් සියලු යානි මිතුනින්ටත්, දායක දායිකා කලුණාණ මිතුනින්ටත් ඇතරාමර ගාන්ත නිවත්සුව අත්වේවා!

මෙම ධර්මදානය පිරිනමත පින්වත් කළුයාණ මිතු එවි.ඩී. ආරියරත්න මහත්මයා, එම වනු ආරියරත්න මහත්මති, අම්ලා ගමගේ රණයිංහ දියණීය, අසංක ගමගේ පුත්‍රාණුවන්, ඒවින්-අනුක් රණයිංහ මූණුවුරු දෙපල සහ දෙපාර්තමේන්තු සහෝදර සහොදුරීන්, යාති මිතුදීන් සැමලත් මෙම කුසලානුහාව බලයෙන් සහ රත්නතුයේ අසිංහ සුරිස මහා ගුණානුහාව බලයෙන් ආයුරාරෝග්‍යයාදී සූ සම්පත් සහ ධර්මයාන, භාවනා ඇුනයත් සම්බැද වේවා. දෙලාව සුබ සෙතත් ගාන්ති ලක්ශ්‍රණ නිර්වාණ දාතුවත් සුවසේම සාක්ෂාත් වේවා!

ඉතාමත් ගෞරවයෙන් සේහන ලෙස දහම් පොත් මූදුණුය කරන සත්ත්‍රණවත් කමල් ඇක්කිල්දෙනීය මහත්මයා සහ එම මහත්මනී ප්‍රධාන ලිතිර මූදුණාලයේ කාර්ය මණ්ඩලයේ සැමවත් රත්නත්‍රයාත්‍රාහාවයෙන් ආයුරුරෝගෝන්දී ශ්‍රී සම්පත්තියත්, ගාන්ති ලක්ෂණ නිරවාණ දාතුවත් සුව්‍යසේම සාක්ෂාත් වේවා!

“සයේ සහයා භවනනු සූඩිනාත්තා”

ଗୋଟିଏ

ମେତ୍ରାନ୍ତି

ନା ପ୍ରତିକାଳେ ଆରମ୍ଭ ହେଲା ଏବଂ ତଥାପି ଏହାର ଅଧିକାର କରିଛି ।

2010-04-10



ප්‍රත්‍යානුමෝදනාව

සියලුම බෝධිසත්වයන් වහන්සේලා සම්බුද්ධත්වය ලබා ගැනීම සඳහා වචන ලද හාවනාව ආනාපාන සති හාවනාවයි. එය මහා පුරිස හාවනාවක ලෙසින් හඳුන්වා දෙන්නේ ද එබැවිනි.

අති පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමිපාණන්ගේ 71 වන ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම අති උත්තම සූත්‍ර දේශනය ග්‍රන්තානුසාරයෙන් මුද්‍රණය කර සැදුහැවතුන් වෙත පිළිගැන්වීමට හැකිවීම අප ලද උතුම් හාගායක් කොට සලකමු.

බුරුම රට, අති පූජ්‍ය පා අවුක් සෙයාබේ මහ තෙරුන්වහන්සේ, උංකාවට වැඩිම කළ අවස්ථාවේ දී අති පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමිපාණන් විසින් පවත්වන්නට යෙදුන දේශන මාලාවේ කොටසක් මෙම ආනාපාන සති දේශනාව. එසේ හෙයිනි මෙය බොහෝ දෙනාට ප්‍රයෝගන පිණිස නැවත මුද්‍රණය කරන්නට යෙදුනේ. අති පූජ්‍ය අශේෂ සඳහා කම්මවිධානාවරිය එ අවුක් සෙයාබේ මාහිමියන් වහන්සේට මෙම ධර්මදානම කුසලය, නිරෝගී සූච විරෝධතායට ත්, අවසානයේ ප්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ කිරීමට උපනිශ්චය වේවා!

අති පූජ්‍ය නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ අනන්ත තරුගණ මැද බබලන සොලොස් කලාවෙන් පිරිපුන් සරත් පුන්සද මඩලක් මෙන් සම්බුදුසුළුන බඩුල්වම්න් තෙරුවන් ගණ තෙද බල මහිමයෙන් සිය වසරකට වැඩි ආසු කාලයක් යෙහෙන් වැජකිවා!

අවසානයේ උතුම් බුද්ධත්වයට පිවිසීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා! අති පූජ්‍ය නාහිමියන්ගේ පරලොව සැපත් මාපිය දෙපළට ද මේ පින් නිවන් අවබෝධය පිණිස ම හේතු වේවා!

නා උයන සෙනසුනේ වැඩ වසන පූර්ෂ අගුල්ගමුවේ අරියනන්ද හිමිපාණන් වහන්සේ, මහා නායක අති පූර්ෂ අරියධම්ම හිමිපාණන්ගේ සුව දක් සෞයා බලා උපස්ථානය කරන පූර්ෂ නාග පොකුණේ අරිය සිල හිමිපාණන් ඇතුළු සෙසු ආරණ්‍යවාසී සියලු සමුහ්මච්චින් වහන්සේලා ප්‍රමුඛ සෙසු ආරණ්‍යවාසී සංස පිතාන්වහන්සේලාට වූදු සපුන නගාසිවුවීමට කාය ගක්තිය, විත්ත ගක්තිය අහිවර්ධනය කිරීමට මෙම කුසලය හේතු වේවා! වාසනා වේවා!

ධරම යාතින්වයෙන් අප නා එකට පින්කම් සිදුකරන සියලු කළාණ මිතු සංසදයටත් මෙම දරම දානමය කුසලය තිවන් අවබෝධීම පිණිස හේතු වේවා!

පරිගණක අක්ෂර සංයෝජනය කළ වම්පා ඇතුළුදෙනීය ඇතුළු ලිතිර ආයතනයේ කාර්යා මණ්ඩලයට තිවන් සැනසීම ලැබේවා! ගාසනික කටයුතුවල තියුලීමට තව තවත් වීරයාය, ගෙර්යාය ලැබේවා!

සම්බුද්ධ ගාසනයෙන් ගත යුතු උත්තම දරමය මෙම ජීවිතයේදී ම අත් කර ගැනීම පිණිස මෙම ආනාපාන සති දේශනාව ගාසනමාමකත්වයෙන් සියල්ලෝම අනුගමනය කරත්වා'යි මෙන් සිතින් ප්‍රාර්ථනා කරමු.

මෙයට,

ගාසනාලයැති,

එච්. ජ්. ආරියරත්න

වන්දා ආරියරත්න

12, උද්‍යාන පාර,

කොළඹ 5.

2010-04-18



නමා තසස් භගවතො අරහතො සම්මා සම්බුද්ධිස්ස//

ଆනාපාන සති යසස් පරීපුණණා සූභාවිතා
අනුප්‍රෙක්ඩ පරිවිතා යථා බුද්ධින දෙසිතා
සො ඉමං ලොකං පහාසෙති
අභා මූතෙතාව වන්දිමාති

තුන් ලෝකාගු වූ සම්මා සම්බුද්ධරජාණන් වහන්සේ වදාල ආනාපාන
සති භාවනාව සම්බන්ධ උපදේශාත්මක ගායාවක්,

ଆනාපාන සති යසස් පරීපුණණා සූභාවිතා, හිකුතු හිකුතුලී, උපාසක
උපාසිතා, හෝ යම් යෝගාවවරයෙකු විසින් ආනාපානසතිය
සම්පුර්ණව/පරීපුර්ණව, සූභාවිත කරණ ලද්දේදේ නම් අනුප්‍රෙක්ඩ පරිවිතා -
අනුපිළිවෙළින් ප්‍රගුණ කොට ගන්නා ලද්දේදේ නම්, යථා බුද්ධින දෙසිතා
සර්වයුයන් වහන්සේ දෙසු ආකාරයෙන් ප්‍රගුණ කරගන්නා ලද නම්,
සො ඉමං ලොකං පහාසෙති අභා මූතෙතාව වන්දිමා - ඒ යෝගාවවරයා
පසලාස්වක් පොහො දච්චතා, අහසේ, ගගන තලයෙහි වලාගැබින් මිදුනු
අහසෙහි බැබලෙන සඳ මඩලක් වගේ තමන්ගේ ආත්මහාව සංඛ්‍යාත
ලෝකය බැඳුවා ගන්නවා කියන එක මේ ගායාවේ කෙටි තේරුමයි.
සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ඉපදි පස් මාසයේ දී වප් පුර පසලාස්වක්
පොහොය දච්චතා වප් මගුල් උපලේදී, දඟ ගස් සෙවනෙදී, විවේකයක්
ගන්නා විට ආනාපාන සති භාවනාවේ ප්‍රථම ධ්‍යානය ඉපදෙවිවා. ඒ
වෙලාවේ ප්‍රාතිහාරය සිද්ධ වුනා. ඒ අවස්ථාවේ සුද්ධයේදාන රුතුමා
දැකළා තමාගේ උතුම් ප්‍රත් රුචිනට වන්දනා කළා. ඒ ආනාපාන සති

හාවනාව කුඩා අවදියේදී පවා බෝසතුන් වහන්සේට ප්‍රගණ වුනේ ඇත අනිතයේ දී අනාන්ත ජාති සත සහගුරුන්හි දී මැනවින් ප්‍රගණ කර තිබූ නිසයි. පන්ලක්ෂ දොලොස් දහස් විසිහත් තමකගේ බුදු සපුන්හි දී අඛුද්ධේය්ත්පාද කාලයන්හි දී පවා මහා බෝධිසත්ත්වයන් වහන්සේ මේ අනානාපාන සතිය අතිශයින් ම ප්‍රගණ කරගෙන සිටිය. ඒ කාලයේ දී ආනාපාන සතිය විද්‍රෝෂනාවට හැරෙවිවේ නැතිව වෙන්න ඇති, සමඟ හාවනාව වශයෙන් අංග සම්පූර්ණ කළා. හැඳුනු බුද්ධේය්ත්පාද කාලවල දී නම්, ආනාපාන සතියෙන් අනතුරුව විද්‍රෝෂනාවට හැරිලා තිබෙනවා. සංඛාර උපේක්ෂා යුතානය දක්වා වඩා තියෙනවා. ඒ බුද්ධේය්ත්පාද කාලවල දී ලොවිතුරා බුදුවීම සඳහා, බෝ මුල අරා වැඩ ඉඳගෙන පළමුවෙන්ම ආරම්භ කළේ ආනාපාන සති කරමස්ථානය. ආනාපාන සති හාවනාවෙන් රුපාවච්ච වතුරුප ද්‍රාන දක්වාම සමාපත්ති උපද්‍රවා ඉන් අනතුරුව ඉතිරි අර්ථණා සමාපත්ති උපද්‍රවා, අර්ථණා ද්‍රාන, අර්ථණා කරමස්ථාන වැඩුවා. එසේ වැඩීම නිසා උන්වහන්සේට ඒ රාත්‍රියේ දී ම ප්‍රථම යාමයේ, මධ්‍යම යාමයේ අනියා උපද්‍රවා ගන්නට ප්‍රථම වුනා. ආනාපාන සතියෙන් පමණක් අනියා උපද්‍රවා ගන්න සිරිතක් නැහැ. ඒ සඳහා දස කසිණ වැඩිය යුතු වෙනවා.

ඒ ආනාපාන සති හාවනාවහි ද්‍රාන උපද්‍රවා ගෙන දස කසිණ සමාපත්ති උපද්‍රවා ගත් බැවිතුයි ප්‍රබිබේනිවානුස්සති යුතාණය හා දිඛිබවක්ඩු යුතාණය උපද්‍රවා ගන්න ප්‍රථම වුනේ. එයින් පැහැදිලි වෙනවා ආනාපාන සති කරමස්ථානය, සැම කරමස්ථානයකට ම ප්‍රථම වෙමින්, ප්‍රථම වෙමින්, අග්‍ර වූ, ගේෂේය වූ, ජේජේය වූ, උත්ත්තේය වූ හාවනා කරමස්ථානයක් වන බව. මහා සතිපටියාන සූත්‍රාන්ත දේශනාවේ තියෙනවා හාවනා කරමස්ථාන විසින්කක්. එයින් දෙකක් පමණක් සමඟ ප්‍රථම හාවනා. අනිත් සියලුම කෙශින්ම, සූජුවම විද්‍රෝෂනා හාවනා. ඒ සියලු කරමස්ථාන හාවනාකට ම මූලින්ම ප්‍රකාශ කොට වදාලේ ආනාපාන සතියයි. ඒ නිසා මේ ආනාපානය මහා ප්‍රරිස හාවනාවක් හැඳින්වෙනවා. ලොවිතුරා බුදුවන, මහා

බෝධිසත්වයන් වහන්සේලා පුදුවේම සඳහා පාදක කරගනු ලබන්නේ ආනාපාන සති කරමස්ථානයයි. යථා පුදෙන දෙසිතා - සර්වඹුදයන් වහන්සේ දෙසු පරිදිදෙන් අවත්තීරණව පුදුණ කරනවා නම්, භාවිත, බහුලිකාත කර ගන්නා ලද තම් ඒ යෝගාවච්චරයාට පූජවන් තමන්ගේ ජීවිතය බඩුවා ගන්න. ඒ කියන්නේ, සියලුම ද්‍රාන, සමාධි, සමාපත්ති, අහිංසා වඩා, විද්‍රෝහනා මාරුග එල උත්තරී මනුෂ්‍ය ධර්මයන්ගෙන් බඩුවා ගන්න. ඒ නිසා ආනාපාන සති කරමස්ථාන භාවනාව ගැන අපි වඩා වඩාත් කරුණු වටහාගෙන තිබීම වටිනවා.

මහා සතිපටියාන සූත්‍රය, මහා රාජුලෝච්චාද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රයන් සතිපටියාන සංයුත්තයෙන්, පටිසම්භිදා මග්ග පාලියේ සතිපටියාන කථාවේත්, විහාර ප්‍රකරණයෙන්, සතිපටියාන විහාරයෙන්, විනය පිටකයේ පාරාජකා පාලියේත්, තවත් බොහෝ තැන් වල මේ ආනාපාන සති භාවනාව සවිස්තරව දැක්වෙනවා. ත්‍රිපිටක ධර්මයේ ම මෙය සඳහන්ව තිබෙනවා. ආනාපාන සති කරමස්ථානය, ඒකය මේ ආනාපාන සති කරමස්ථානය මූල කරමස්ථානයක් හැරියට ගත්තේ.

ඒ කරමස්ථාන බොදා දක්වන විසුද්ධ මාරුගයෙහි, ආනාපාන සතිය දක්වා ඇත්තේ වරිත වශයෙන්, විතරක වරිතයා භා මෝහ වරිතයාවයි. තමුත්, ප්‍රයාවෙන් අග තැන්පත් වූ, මහා බෝධිසත්වයන් වහන්සේ පවා මෙය මූල කරමස්ථානයක් කරගත් බැවින්, සැම වරිතයක් ඇත්තෙකුට ම මෙය සුදුසුදි කියලා පැහැදිලි වෙනවා.

විශේෂයෙන් ම මේ ආනාපාන සති කරමස්ථාන භාවනාව, භාවනා අතුරෙන් ගාන්ත වූ, ප්‍රණීත වූ භාවනාවක්. ඒ නිසා ආනාපාන සූත්‍රයන් දක්වෙන්නේ,

අය ව බො සික්කිවෙ ආනාපාන සති සමාධි භාවිතා බහුලිකතා සහෙනා වෙව, පණිතා ව, අසේවනකා ව, සුබො ව විහාරො, උප්පනු පහෙන ව පාපකේ අකුසල ධමෙම, යානසො අනාරා ධාපති, වුපසමෙති, කියලා. ඒ ආනාපානසති සමාධිය, භාවිත බහුලිකාත කරන ලද්දේ නම්

ගාන්ත ද වෙනවා, ප්‍රේකීත ද වෙනවා, උතුම් ද වෙනවා, මධුර ද වෙනවා, සැප විහරණයක් ද වෙනවා, උපන් උපන් අකුසල සිතිවිලි ප්‍රහාණ වෙනවා, ප්‍රහීණ වෙනවා. ඒ නිසා මේ ආනාපාන සති කරමස්ථානය, මූල් තැනට ගැනෙන භාවනාවක්. එය වැඩිම සඳහා කැමති සැම යෝගාවවරයෙකු විසින් ම දස පළිබේදයන් ගෙන් වැළකීම අත්‍යවශයයයි. දස පළිබේද කුවුරුත් අහලා තියෙනවා. ඒවායෙන් වැළකී භාවනාව පටන් ගැනීම අවශ්‍යයයි.

ආචාර්යා ව කුලෂ ලාභෝ - ගණෝකමමං ව පක්‍රිවමං,

අඩානා ඇදාති ආබාධා - ගණ්‍යා ඉදුමිති තෙදේය,

මේ දස පළිබේදයන් අපි වෙන්කර ගන්නට ඕනෑම්. මෙයින් වෙන් වෙන්නට ඕනෑම්. මෙයින් නිදහස් වෙන්නට ඕනෑම්. ආනාපාන සති භාවනාව පමණක් නොව, කවර හෝ මූල කරමස්ථානයක් විඩු කැමති යෝගාවවරයෙකු විසින් මේ දස පළිබේදයන් ගෙන් තොරව පටන් ගන්නට ඕනෑම්. රළුගට ආරණ්‍යයකට, වෘක්ෂ මූලයකට, ගුනායාගාරයකට, විවේකස්ථානයකට වී, උඩුකය කෙළින් තබාගෙන ම වාඩිවීම අවශ්‍යයයි. මූල් අවස්ථාවේදී ආනාපාන සති කරමස්ථානය පුරුණ කර ගැනීම පිණිස, පළමුවර උඩුකය කෙළින් තබාගෙන වාඩිවීම අවශ්‍ය ඒ නිසයයි.

පලලඩිකං ආඩුජිනවා, උඩ්ඩං කාය පනිධාය, පරිමුඩං සතිං උපයිපෙනවා නිසිදිති,

කිවේ, වාඩි වෙනවා උඩුකය කෙළින් තබාගෙන, නාසිකා අග සිහිය පිහිටුවාගෙන. පරිමුඩං සතිං උපයිපෙනවා කිවේ නාසිකා අග ආශ්වාස, ප්‍රශ්වාස දෙකට අහිමුව සිහිය පිහිටුවා ගැනීම. එතකොට මෙහි දී යථා බුදෙධින දෙශීතා කියා වදාල උපදේශයට අනුවම කළ යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේ හැර වෙනත් ගාස්තාවරු වෙනත් යෝගීවරු මේක නොයෙක් ආකාරයෙන් ව්‍යව සිරිතක් තියෙනවා. හය යෝගීන්ගේ ප්‍රාණයාම කියන කුමයට අනුව, මිට භාත්පසින්ම වෙනස් වූ ආනාපාන සතියක් තියෙනවා.

ଆଙ୍ଗୁଳୀଯ ଆରମ୍ଭରେ ଦି ନାଟିକା ମୁଲ, ମୈଦ ହାତିଯ, ଅଗ ଦି ନାହିଁ. ପ୍ରାଣୀଯରେ ଦି ମୁଲ ଦି ନାହିଁ, ମୈଦ ଦି ହାତିଯ, ଅଗ ଦି ନାଟିକା ଅଗ, କିମଳା ମେତାରେ ବଳ ବଳା ଲେ ଅଧ ବିବନବା. ଶିଖମଣକ ନୋଟେଦି ଆଙ୍ଗୁଳୀଯ ପ୍ରାଣୀଯ ପାଲନୀଯ କରନବା. ଲେ କିମନ୍ତରେ 1 ଚିଠି 5 ଦକ୍ଷିଂଧା, ଗଣନ୍ତ କରନ ତୁର୍ମ ଲିକ୍ ନାଟ୍ ପ୍ରାଣୀଯରେ ଭୁବ୍ରତ ଭୁବ୍ରତ ଗନ୍ତନବା. 1 ଚିଠି 10 ଦକ୍ଷିଂଧା ଗଣନ୍ତ କରନ ତୁର୍ମ ଭୁବ୍ରତ ଭୁବ୍ରତ ରଧିବା ଗନ୍ତନବା. 1 ଚିଠି 5 ଦକ୍ଷିଂଧା ଗଣନ୍ତ କରନ ତୁର୍ମ ଭୁବ୍ରତ ଅନିନ୍ତ ନାଟ୍ ପ୍ରାଣୀଯରେ ପିଠ କରନବା. ଲେ ଲେଖିଯାଏ ଅନ୍ତିମିଲେଲିନ୍ 1 ଚିଠି 100 ଦକ୍ଷିଂଧା ଭୁବ୍ରତ ଭୁବ୍ରତ ନାଵନ୍ତବା ଗନ୍ତନ ହୈଇଯାଏ ଲେ ଗୋଲେଲୋ ପ୍ରାଣୀଯ କରନବା. ଲେଖାଏ କିମନ୍ତବା ପ୍ରାଣୀଯାମ କିମା. ଲେ କିମନ୍ତରେ ଆଙ୍ଗୁଳୀଯ ପ୍ରାଣୀଯ ଦିଗ୍ନ କଲକ୍ ପାଇସିବେଲି. ଲେ ଲିକ୍କେତରା ହାତ ଯେବେନ୍ତରେ ଖାଲିନା ମାରଗ୍ଯ୍ୟକ୍. ନାମିନ୍ ଲିକ୍କେନ୍ କିମିତ ଦିବ୍ୟନାୟକ୍ ଲୈବେନ୍ତରେ ନାହାଇ. ଲେ ଯେବେଗ ଲିବ୍ୟାଯାମ୍ୟକ୍ ପାଠନୀଯି. ନାମିନ୍ ଲୋକିତରୁ ବ୍ୟାଦିରଣ୍ଣାଜନ୍ତ ଲିବନ୍ତରେ ଲିବନ୍ତ ଆନାପାନ ଜନିଯ ଅନ୍ତିମିଲେଲିନ୍ ବୈଚିମେନ୍ତ ଦିବ୍ୟନ ଜିଯଲ୍ଲ, ରେଖାବିଲର ଦିବ୍ୟନ ଜିଯଲ୍ଲମ ଲିପଦିଵନ୍ତରେ ପ୍ରାପିତାନି. କେବା ଜନିଯ ଅଜୟ ଜନି, ଜନିଯ ଅଜୟ ଜନି, ଜିମିଯନ୍ତମ ଆଙ୍ଗୁଳୀଯ କରନବା, ଜିମିଯନ୍ତମ ପ୍ରାଣୀଯ କରନବା. ଲେ ମୁହି କରମଚ୍ଚରୀନାୟମ ଲେକ ଲିବନ ଦେବକିନ୍ ପଣଦ୍ଵା ଦ୍ଵନ୍ତନ ହୈରି. ଆଙ୍ଗୁଳୀଯ ପ୍ରାଣୀଯ ଦେବକ ଲିବନ୍ତର ଜନିଯ ଦୁନା ଅବଶ୍ୟକ. ଦୃପଦିତ ଜନିଯାହଂ ହିକ୍କିବେ, ଆନାପାନ ଜନିଂ ଲିବାତି, ନୋ ମୁହିଯାବିଜୟ ମେନେମ ଦେବନାବକ୍ ନିବେନବା ଲିଲାକ ଜିମି ଜିମିଯ ଆତି କେନାଥ ଆନାପାନ ଜନିଯ ବୈବେନ୍ତରେ ଯୈଦି ଦେବନା କରମି. ଜିମି ମୁଲା ବ୍ୟାପ୍ତି ର, ଆନାପାନ ଜନିଯ ନୋମ ବୈବେ. ଲେକ ଜିମିଯାଏ ଜିମିଯକ୍ ଜନିଯାଯାଏ.

ඒ කියන්නේ, සතිය ඇතොත් පමණයි ආනාපාන සති සමාධිය ලැබෙන්නේ. විශේෂයෙන්ම අපේ විත්ත සන්තානයෙහි මේ සමාධි පාක්ෂික ධර්ම අතුරෙන් සතිය මුල් තැන ගන්නවා. දත් ආර්ය අෂේච්‍යාගික මාරුගයේ තිබෙන්නේ, සමාධි පාක්ෂික ධර්ම දෙකක්. සම්මා වායාම, සම්මා සති කියලා. ඒක සම්මා සමාධියට අත්‍යවශ්‍යයි සම්මා වායාම, සම්මා සති. වායාම කියන්නේ විරෝධ, සති කියන්නේ ස්ථානිය. එයින් මේ සති කියන වෙනසීක අවශ්‍යයි සමාධි වඩින්නට. සති ව බ්‍රාහ්

හිස්කිවේ සබැන්කීකං වදාම්. න විනා සතියා වින්තයය පගුහ නිශාහො ඩොටි කියා දේශනා කරලා තියෙනවා. මේ සතිය හැම තැනාටම අවශ්‍යයි. හැම සූජණයකදීම අවශ්‍යයි. ඒ මක්නිසාද, සතිය නැත්තම් සින් විරෝධ වැඩි දියුණුවීම හෝ අඩුවීම හෝ තේරුම් ගන්නට බැහැ. මේ සතිය ඇතොත් පමණයි විරෝධ අඩු වැඩි කර ගන්නට පූජ්‍යවන්.

ලොණ දුපනා. විය, සබැ සූප ව්‍යක්ෂණෙසු, කියලා තියෙනවා අටිය කරාවේ. ඒ කියන්නේ සැම සූප ව්‍යක්ෂණයකටම ලුණු අවශ්‍යයෙන් ම දමනවා වගේ, සැම කටයුතන්කදී ම, සැම ඉරියවිවකදී ම, සැම වින්තසූජණයකදී ම මේ සතිය අත්‍යාවශ්‍යයි. මේ සතිය ඇතොත් පමණයි ආනාජාන සති, සතිය වැඩින්නේ - හෙවත් සමාධිය වැඩින්නේ. එකන් කියන්නේ සො සතොව අස්සසති, සතොව පස්සසති, සිහියෙන් ම ආශ්‍යවාස කරයි. සිහියෙන් ම ප්‍රශ්‍යවාස කරයි. එතැනු සිහියෙන් ම ආශ්‍යවාස කිරීමේ දී ප්‍රශ්‍යවාස කිරීමේ දී යෝගාවවරයාට කළ යුතු, යුතුකම් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ආශ්‍යවාස ප්‍රශ්‍යවාස වඩා ප්‍රකට තොවන කොට සමහර විට සිය කැමුත්තෙන්, උත්සාහයෙන් ආශ්‍යවාස ප්‍රශ්‍යවාස කරන්න හිතෙනවා. එසේ තොකළ යුතුයි. සිය කැමුත්තෙන් උත්සාහයෙන් ආශ්‍යවාස ප්‍රශ්‍යවාස කරන්න ගියෙයත්, වික වෙලාවක දී වෙහෙසක්/විඩාවක්, ඇති වෙනවා. එය සමාධියට බාධාවක්. මෙතැනු කියන්නේ ස්වභාවිකව ආශ්‍යවාස ප්‍රශ්‍යවාස කරන ආකාර බලා ගැනීම පමණයි. ඒ බලා ගැනීමේ දී ක්‍රමය ඉදිරියට පහදා දීලා තියෙනවා.

දිසුං වා අස්සසනෙනා දිසුං අස්සසාමීති පජානාති

දිසුං වා පස්සසනෙනා දිසුං පස්සසාමීති පජානාති

කියන මේ දෙපදෙනුත්,

රසසං වා අස්සසනෙනා රසසං අස්සසාමීති පජානාති

රසසං වා පස්සසනෙනා රසසං පස්සසාමීති පජානාති

කියන මේ දෙපදෙනුත්, මේ ආශ්‍යවාස ප්‍රශ්‍යවාස දෙකේ පැවැත්ම තේරුම් ගැනීමට උපදෙස් දුන්නා. ආශ්‍යවාස ප්‍රශ්‍යවාස දෙකේදී නාසිකා

අග දකුණු දොරටුවෙහි හෝ වම දොරටුවේ හෝ අග ස්පර්ශ වන තැනක් තියෙනවා. වැඩි වෙලාවක් ආශ්චර්ය මෙනෙහි වෙති පත්‍රිකාවා නම්, ඒක තමයි දීර්සනම ආශ්චර්ය ප්‍රශ්නයය. ඒ සඳහා අමුතු වචන සිහි කරන්නේ තැහැ. මේ දීර්සන ආශ්චර්යය, මේ දීර්සන ප්‍රශ්නයය කියලා සිතන්නේ තැහැ. තියන්නේ ඒ ගැන තේරුම ගැනීම - තුවණීන් තේරුම ගැනීම පමණයි. ආශ්චර්ය කරන කොට ඩුස්ම ගැනීමේ දී වැඩි වෙලාවක් සිහි කරන්න හැකි නම්, ඒ තමයි දීර්සන ආශ්චර්ය දීර්සන ප්‍රශ්නයය. කෙටි ආශ්චර්ය ප්‍රශ්නය වචන අවස්ථා වල කෙටි වෙලාවකින් සිහිකළ යුතු වෙනවා. ඒ කාලයට අනුවයි දීර්සන බව කෙටි බව තේරුම ගන්නේ. යෝගාවච්චයා විසින් ආශ්චර්ය ප්‍රශ්නය මෙනෙහි කිරීමේ දී නාසිකා දොරටුවෙහි හැපෙන තැන ලකුණක් වශයෙන් තබාගෙන ආශ්චර්ය ප්‍රශ්නය කියන ඩුස්ම රෑල්ල පමණක් බැලිය යුතුයි. ඒ හැඟීම අනුව ස්පර්ශය මෙනෙහි නොකළ යුතුයි. දැනීම මෙනෙහි නොකළ යුතුයි. සිතලක් උණුසුමක් ඒ ඩුස්ම රෑල්ලේ දැනෙන්න පුළුවන්.

එ සිතලන් උණුසුමන් මෙනෙහි නොකළ යුතුයි. වායෝ ධාතුවක් කියා මෙනෙහි නොකළ යුතුයි. ඒ වගේම රුප කලාපයක් කියලා මෙනෙහි නොකළ යුතුයි. මේ විධියට කරන්න හියෝන් ආනාපාන සතිය නොවෙයි විද්‍රොනා වශයෙන් ගැනෙනවා. ආනාපාන සතිය සම්මුතියයි. ආනාපාන සතිය සම්මුතියක් ප්‍රයුත්තියක්. ඒ කියන්නේ ආශ්චර්ය ප්‍රශ්නය කියන ඩුස්ම රෑල්ලම පමණක් මෙතැන අරමුණු කළ යුතු වෙනවා. ඒ ඩුස්ම රෑල්ල අතරක් තැර මතා සිහි තුවණීන්, මේ දීර්සන ආශ්චර්යයයි මේ දීර්සන ප්‍රශ්නයයයි, මේ කෙටි ආශ්චර්යයයි මේ කෙටි ප්‍රශ්නයයයි කියලා තුවණීන් දැනගෙන ආශ්චර්ය ප්‍රශ්නය දෙක මෙනෙහි කර ගෙන යාමේදී - සඛා කාය පටිසංවේදී අස්සස්ස්සාමිති සිකිත්ති, සඛා කාය පටිසංවේදී පස්සස්ස්සාමිති සිකිත්ති - කියන අවස්ථාව තේරුම කර ගන්න පුළුවන්. දීර්සන වූ ද, කෙටි වූ ද ආශ්චර්ය ප්‍රශ්නය දෙක නාසිකා අග ආරම්භයන්, පැවැත්මන්, අවසානයන් දකින්නට පුළුවන්. ආශ්චර්යයයේ ආරම්භය, පැවැත්ම, අවසානය, ඒ වාගේම

ප්‍රශ්නවාසයේ ආරම්භය, පැවැත්ම, අවසානය, මේ කියන අවස්ථා තුනම සිහියෙන් දැන දැන මෙනෙහි කරන්න පුළුවන්. එකයි සබාල කාය පටිසංචීරණ කිවිවේ, මූල් ආශ්‍රාස සමුහයම, ප්‍රශ්නවාස සමුහයම මෙනෙහි කිරීමයි, සබාල කාය කිවිවේ. එතකොට ඒ සබාල කාය පටිසංචීරණ කියන අවස්ථාව යෝගාවවරයාට මූණ ගැහෙන අවස්ථාවේදී සිත විසිර යන්නේ නැහැ. සිත විසිර යනවා නම් ස්ථාන තුන ජේන්නේ නැහැ. පටන් ගැන්ම, පැවැත්ම, අවසානය කියන එක එක පුස්ම රල්ලක් ගානේ තුන් අවස්ථාව දකින කොට සිත විසිර යන්නේ නැහැ. සිත විසිර යනවා නම්, තුන් අවස්ථාව ජේන්නේ නැතිව යනවා. සිත විසිර යන්නැත්ම ඒ අවස්ථාව ඉතාම වැදගත්. එතකොට මෙහි මුල, මැද, අග තේරෙන විදියට සිහිය පවත්වාගෙන යාමේදී යෝගාවවරයාට දැනෙන්න පටන් ගන්නවා. සමාධි නිමිත්, ආනාපාන සති සමාධි නිමිත් ජේන්න පටන් ගන්නවා.

ඒ අවස්ථාව බොහෝම වැදගත්. යෝගාවවරයාගේ ඉතා හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ, තමන්ගේ හිනේ පවත්නේ ආශ්‍රාස ප්‍රශ්නවාස කියන සක්සේසුවනේ. ඒ ආශ්‍රාස ප්‍රශ්නවාස දෙක් යම්කිසි වර්ණයක් ජේනවා. දැන් අපි නිදුසුනක් ගන්නවා නම්, වායෝ කසිණය වැඩිමේ දී ඒ සුළුග ඇහැට ජේන්නේ නැහැ. නමුත් ඒ සුළුග අරමුණු කොට ගෙන වායෝ කසිණය වඩා කොට ඒක් වර්ණයක් ජේන්න පටන් ගන්නවා. ඉට පස්සේ පරිභාග නිමිත්ත. එතකොට පැහැදිලි කැඩිපතක් වාගේ පැහැදිලි වර්ණයක් ජේන්න පටන් ගන්නවා. ඒ වගේ ආශ්‍රාස ප්‍රශ්නවාස අරමුණෙන්, ඇහැට ජේන්නැති වුනාට හිතට අරමුණක් වශයෙන්, වර්ණයක් ජේනවා එය මුල දී ලා සුදු පාටයි. අලු පාට වර්ණයක් විදියට පෙනෙන්වේ. ඒ තමයි උද්‍යුහ නිමිත්ත කියන නිමිත්ත. ඒ වෙන කොට සිත පරිකර්ම සමාධියෙන් සමාහිතයි. තමන්ගේ ගරීරය බොහෝම සැහැල්ලු වෙලා දැනෙයි. ගරීරය සමාධි වෙලා, ඇගිල්ලක් වත් හෙලවෙන්නේ නැහැ. ඇසිපියවත් හෙලවෙන්නේ නැහැ. ඒ වෙලාවට පරිකර්ම සමාධියෙන් අර උද්‍යුහ නිමිත්ත දකිනවා. හැබැයි ඒ දක්ලා සිත එහෙ

මෙහෙ ගියෙන් වහාම ඒක නැතිවෙනවා. ඒනිසා ඒක නොම නැතිවන්නට පිහිටන්නට නම් ඒ ගැන කිසිම දෙයක් සිතින්නේ නැතිවදීන් මට නිමිත්තක් පහළ වුනා කියලා වත් හිත්න්නේ නැතිව ආශ්චර්ය ප්‍රශ්නාස දෙකම, මෙනෙහි කරන්නට ඕනෑම. සිහිය පිහිටුවා ගන්නට ඕනෑම. අන්න එවිට ඒ ජේන උද්ග්‍රහ නිමිත්ත උසස්ව ප්‍රහාස්වර වෙන්න පටන් ගන්නවා. සිතේ සමාධි තත්ත්වය වැඩෙන කොට, දැන් පරිකරුම අවස්ථාවේ නීවරණ තියෙනවා. හැබැයි නීවරණ පමණක් තද්ග වශයෙන් යටවෙලා. තවදුරටත් ආශ්චර්ය ප්‍රශ්නාස අරමුණේ සිත සමාධි ගත වන විට උපවාර සමාධිය පහළ වෙනවා. උපවාර සමාධිය කියන මේ අවස්ථාව පක්ව නීවරණ විෂ්කම්භනය වෙනවා. ඒ නිසා අර පෙනෙමින් තිබුණ උද්ග්‍රහ නිමිත්ත ඉතාමත්ම පැහැදිලි ප්‍රහාස්වර තත්ත්වයට පත්වෙනවා. දිලියෙන කැඩිපතක් වාගේ.

එහෙම නැත්තම්, පිරිසිදු පුළුං ගොඩක් වාගේ, සුදු පාට වළාකුලක් වාගේ, සුදු පාට සඳමලබලක් වාගේ, සුදු පාට අවකාශයක් වාගේ, එක එක්කෙනාගේ සක්ද්‍යාවට අනුරූපව ඒ පරිභාග නිමිත්ත පහළ වෙනවා. සමහරවිට රිදී පාට හවඩියක් වාගේ, සුදු පාට මල් වට්ටියක් වාගේ ජේනවා. මූතු කැට - මූතු වැලක්, මැණික් වැලක් වාගේ, තරු කැට වාගේ, ඔය නොයෙක් ආකාරයෙන් පරිභාග නිමිත්ත පහළ වෙනවා. හැබැයි ඉතා පැහැදිලියි. ඒ වෙලාවේ සිත කොහොවන් විසිර යන්නේ නැහැ. ඒ වෙලාවේ සිත හරිම ගාන්තයි. ගරිරය ගැන නොදුනී යනවා. ගරිරය පසසද්ධියෙන් පිරිලා. ගරිරය ල්‍යිතියෙන් පිරිලා. ඒ වාගේම ගරිරයටන් සිතටත්, මිහිරක්, සැපයක්. මේ වාගේ ලකුණු සියල්ලම ඇැතිවෙනවා, පරිභාග නිමිත්ත පහළ වෙලා උපවාර අවස්ථාවේ. හැබැයි ගෝගාවලරයා ඒ උද්ග්‍රහ නිමිත්ත ගැනවත් පරිභාග නිමිත්ත ගැනවත් කළබල වෙන්න අවකා නැහැ. මට නිමිත්තක් පහළ වුනා. මගේ සිත හරි දියුණුයි. වන අයට මෙහෙම ලැබෙන්නේ නැහැ. මටමයි මෙහෙම ලැබෙන්නේ කියලා හැඟීම් ආවෙන් ඒක සංවර කරගන්න ඕනෑම. එහෙම නැගීමක් ආවෙන් ඒක වහාම පිරිහෙනවා. ඒ සමාධි නිමිත්ත දිගටම

වැවෙනවා. ඒ අවස්ථාවේ ගාන්තව ඉවසිල්ලෙන් යුතුව, සිහියෙන් යුතුව හාවනාවේ යෙදෙන්නට ඕනෑම්. ඒ පරිභාග නිමිත්ත දිගටම පෙනෙමින් තිබෙන කොට. එපමණකින් දියාන ලැබුණා නොවේ. ඒක වැඩිවෙලාවක් පවත්නා සේ ස්ථීර කරගන්නට ඕනෑම්. ස්ථීර කර ගැනීම සඳහා හාවනා නැවත නැවත අධිෂ්චාන කරමින් වැඩිවෙලාවක් පවත්වන්නට ඕනෑම්. වැඩිවෙලාවක් පවත්වා ගැනීමේ දී තමාගේ අර පරිමුඩා සති. උපයිපෙනු - කියා වදාල පරිද්දෙන් සිහිය නාසිකා අගේ පිහිටියා වගේම ඒ පරිභාග නිමිත්ත ද, නාසිකා අගට සම්පූර්ණ එනවා, සමහර විට මුළු මුහුණම වැඩුණා වගේ දැනෙනවා. සමහරවිට මුළු කාමරයම, මුළු කුටියම, සුදුපාටින් වැඩුණා වගේ දෙනෙන්න ප්‍රාථමික.

ඒ අවස්ථාවේ පරිභාග නිමිත්තේ සිහිය පිහිටුවාගෙන ආයෝස ප්‍රස්ථාස දෙක ගැන සිහිය පිහිටුවාගෙන සිහියෙන් බලා ගෙන සිටිය යුතුයි. නැවත නැවත, පරිභාග නිමිත්ත නැතිවුණෙන්ත් එය අධිෂ්චාන කොට නැවත නැවත ගන්නට ඕනෑම්. විනාඩි 20, 30, 40, 50, පැයක් ඔහොම කාලය වෙන් කර බලන්නට ඕනෑම්. දුන් සමාධි තත්ත්වය හොඳව පිහිටියායින් පස්සේ, අධිෂ්චාන කරන්න, ඕනෑම්. ආවර්ශනා කරන්න ඕනෑම්. ප්‍රථම දියාන අර්ථනාව ලැබෙවා, පවතිවා, පිහිටාවා කියලා. එහෙම හිතනකොටම තමාට අර මුළුන් තිබු උපවාර සමධියට වඩා සිය ගුණයකින් යුත් දීප්තිමත් විත්ත සමාධියක් සූජණීකව ලැබෙනවා. එය සූජණීකවම ලැබෙන්නේ පළමුවෙන් ලැබෙන සමාධිය ඒක විත්තසූජණීකයි. ඒක විත්තසූජණීක දෙකක් නැහැ. හැබැයි, නැවත නැවතත් ආවර්ශනා කර, කර ඒ ප්‍රථම දියානය සමාධියට පත්වෙන්න ඕනෑම්. එහෙම විනාඩි 30 ක්, 40 ක්, 50 ක්, පැයක් අධිෂ්චාන කර කර, ඒ ප්‍රථම දියානයට නැවත නැවතත් සමවදින්නට ඕනෑම්. ඒ සඳහා තමයි ආවර්ශනා කරන්න ඕනෑම්. විතර්ක, විවාර, ප්‍රීති, සුබ එකග්ගතා සහිත ප්‍රථම දියාන අර්ථනාව පහළ වේවා. ඒ වගේ හිත හිත පහළ කරන කොට ආයිමත් ආයිමත්, ඒ සමාධිය පහළ වෙනවා. මුළුන්ම අර්ථනාව වසී කරනු ලබන්නේ ආවර්ශනාවෙන් පමණයි. ආවර්ශනා

සමාප්පේරනාවයි. අධියාන, වූයාන, පවත්වෙකිණා කියන මේ වසීනා තුන හාලිනා කරනු ලබන්නේ, නොදුට පුගුණ වූනාමයි. රේලුගට දැන් ඉතිං හිතු සූනයෙහි පටිභාග නිමිත්ත පහළ කරගන්න පුළුවන්. සිතු සූනයෙහි ඒ පුරුම ද්‍යාන අර්ථණාවට පත්වෙන්න පුළුවන් වූනාම අර අධියාන, වූයාන, පවත්වෙකිණ තුනත් කර ගන්න ඕනෑම්. අධිජ්‍යාන කියන්නේ මං මෙව්වර වෙලාවක්, ඒ කිවිවේ විනාඩි 5 ක්, විනාඩි 10 ක්, විනාඩි 15 ක් ආදි වශයෙන්, වෙලාව නියම කර ගන්නවා. සමාධිය ට වූවියාන කියන්නේ. මං මෙව්වර වෙලාවකින් අවදි වෙනවා. සමාජීයන් නැගිට සිටිනවා. රේලුගට ඒ විදියට, ආවර්ෂන, සමාප්පේරන, අධියාන, වූයාන හතර පුරුදු වූනාට පස්සේ තමාගේ අර පටිභාග නිමිත්ත, අර ආලෝකය, හවිංගයට, හඳුය වස්තුවට ගොමු කරලා - ද්‍යාන අංග 5 ප්‍රත්‍යාවේශ්‍යා කරනවා. ද්‍යානාංග ප්‍රත්‍යාවේශ්‍යාව වෙනයි. ද්‍යානාංග ප්‍රත්‍යාවේශ්‍යාව කරන්නේ, ඒ වෙලාවේ ඒ අර්ථණා සිතේ පැවති විතරක, විවාර, ප්‍රිති, සුඩ, ඒකග්ගතා වෙන වෙනම සිතින් බලන්නට, එතකොට ඒ ද්‍යානාංග ප්‍රත්‍යාවේශ්‍යාව කරලා ආයිමත් ආයිමත්, නැවත නැවතත්, අර ද්‍යානයන් ආවර්ෂනා කරමින් සමවදින්න ඕනෑම්. සමහර විට එක ආසනයක දී ලැබුණෙක්, රේලුගට දෙවෙනි ද්‍යානය ගැන හිතන්න පුළුවන්. එහෙම හිතන්නේ නැතිව, පුරුම ද්‍යානයටම සමවදී පුගුණ කරගන්නට ඕනෑම්. ඒ මක් නිසාද, එක යන්වීව්‍යකං යදිව්‍යකං යාවතිව්‍යකං, සමාජ්‍යති වූයාතිපි - කියන දේශනාවට අනුව යම් කලෙක, යම් ඉරියවිවක, යම් විවක, හිතුන හිතුන වෙලාවේ, සමවදින්න, එය පුගුණ වෙන්න ඕනෑම්.

රේ පස්සේ තමයි දෙවෙනි ද්‍යානය සඳහා පරිකර්ම කරන්නේ, ඉතින් මේ විදියට දෙවෙනි ද්‍යානය සඳහා පරිකර්ම කිරීමේ දී මුලින් ම ලැබුනා ඇ පුරුම ද්‍යානයට සමවදී ඒ ද්‍යානයෙන් නැගි ඒ ද්‍යානාංග ප්‍රත්‍යාවේශ්‍යාව කරලා එයින් විතරක විවාර දෙකේ තිබෙන ද්‍යානාංග ප්‍රත්‍යාවේශ්‍යාව ඔයදාරිකත්වය සිහි කරන්න ඕනෑම්. විතරක විවාර දෙක තිවර්ණයන්ට සම්පූද්‍යි. විතරක විවාර දෙක ඉලිප්පෙන සුළුයි. ඒ නිසා විතරක විවාර දෙකන් තොර වූ ප්‍රිති, සුඩ, ඒකග්ගතා සහිත අංග තුන

ංගන්තයි, ප්‍රණීතයි. ඒ ධ්‍යානාංග තුනෙන් යුත් දුතියධ්‍යාන අර්ථණාවට සමවැමි. දුතියධ්‍යාන අර්ථණාව මට ලැබේවා, කියා හිතාගෙන, ආයිමත් අර ආනාපාන සති පටිහාය නිමිත්ත සිහියේ පිහිටුවාගෙන හාවනා කරනවා. එසේ හාවනා කිරීමේ දී අර ප්‍රථම ධ්‍යානයට වඩා ඉතාමත් ප්‍රණීත ප්‍රීතියෙන් පිරි ඉතිරි යන අති ගාන්ත වූ ප්‍රණීත වූ අර්ථණාවක් ලැබෙනවා. ඒ අර්ථණාව ලැබේවිට ගමන්ම ධ්‍යානාංග ප්‍රත්‍යාවේශ්‍යා කරන්නේ නැහැ. ආයිමත් ආයිමත් ඒ අර්ථණාවට සමවැදින්න ඕනෑ. අධිෂ්ථාන කර කර, ප්‍රීති, සුඩ, ඒකග්ගතා සහිත දුතිය ධ්‍යාන අර්ථණාව ලැබේවා කිය කියා, හිතමින්, නැවත නැවත, සමවැදින්න ඕනෑ. එතකොට සමාධිය වැඩි කළක් පුරුදු පුහුණු කළාම තමයි අධිව්‍යාන, වුව්‍යාන, පවත්වෙකිණ කියන මේ වසිතා තුන පුරුදු පුහුණු කරන්නේ. ඉතින් වසිතා 5 ම පුදුණ කරනවා,

ප්‍රථම ධ්‍යානයට වගේ. කුමති තැනක, කුමති විටක, කුමති ඉරියවිවක්දීම ඒ දුතිය ධ්‍යානයට සමවැදින්න පුළුවන් හැටියටම පුදුණ කරගන්නවා, වසී කරගන්නවා. ඒ වසී කරගෙන හිතින් තමයි, නැවතන් තුන්වෙනි ධ්‍යානයට පරිකර්ම කිරීමට කුමති නම්, ඒ දුතිය ධ්‍යානයේ තිබෙන ප්‍රීතිය එදාරිකත්වය හිතින්න ඕනෑ. මේ ප්‍රීතිය නීවරණයන්ට ආසන්නයි. මේ ප්‍රීතිය ඉලිප්පෙන සුළුයි. කළබලකාරී සුළුයි. ඔද වැඩෙන සුළුයි. ඒ නිසා ප්‍රීතියෙන් තොර නිශ්ප්‍රීතික සුඩයන් ඒකාග්‍රතාවයන් ගාන්තයි ප්‍රණීතයි. ඒ නිසා නිශ්ප්‍රීතික සුඩ ඒකාග්‍රතා සහිත තෘතිය ධ්‍යාන අර්ථණාව. හැබැයි ලැබේවිට ගමන්ම වෙනස් වෙනවා. ර්ලගට නැවත නැවත එය ආවර්ජනා කරමින් සමවැදින්න ඕනෑ. නැවත නැවත සමවැදී සමවැදී අර මූලින් වගේම ආවර්ජන, සමාපර්ජන කියන දෙක වැඩියෙන් කරලා, අධිව්‍යාන, වුව්‍යාන පවත්වෙකිණ තුනට අනුව වසී කරනවා. ඒ හොඳට වසී හාවයට පමුණුවාගෙනයි ප්‍රථම ධ්‍යානය, දුතිය ධ්‍යානය වගේම කුමති විටක, කුමති තැනක, කුමති ඉරියවිවක, සිතු ස්ක්‍රීනයෙහිම, සමවැදින්නට පුදුණ වුනාට පස්සේ තමයි හතරවෙනි ධ්‍යානය සඳහා පරිකර්ම කරන්නේ. හතරවෙනි ධ්‍යානය සඳහා පරිකර්ම කරනු කුමති

යෝගාවචරයා විසින් තුන්වෙනි ධ්‍යාහනයේ නිබෙන නිෂ්ප්‍රීතික සුඩ වේදනාවේ ඕලාරික තත්ත්වය, සිහි කරන්න ඕනෑ. මේ සුඩ වේදනාව ප්‍රිතියට ආසන්නයි. මේ සුඩ වේදනාව රාගයට ආසන්නයි. ඒ නිසා මේ සුඩ වේදනාව ආදිනව සහිතයි. මේ නිෂ්ප්‍රීතික වේදනාව හෙවත් සුඩ වේදනාවා එහි ආදිනව වශයෙන් සලකලා උපේෂ්ඨා වේදනාවත්, ඒකාග්‍රතාවයත් ගාන්තයි. තාතීය ධ්‍යාහනයේ පැවති නිෂ්ප්‍රීතික සුඩ වේදනාව, එහි ආදිනව වශයෙන් සලකලා උපේෂ්ඨා ඒකග්‍රතා සහිත, වතුරුප ධ්‍යාහනය, තාතීය ධ්‍යාහනයට වඩා ගාන්තයි, ප්‍රශ්නීතයි, කියන එක තුවණීන් තේරුම් ගෙන, මේ ඉරියවේදී ඒ උපේෂ්ඨා ඒකග්‍රතා සහිත වතුරුප ධ්‍යාහන අර්ථණාව, මට පහළ වේවා, ලැබේවා, කියලා හිතාගෙන ආනාපන සති පටිහාග නිමිත්ත අනුව මෙනෙහි කරනාවා. සැබැවින්ම ස්වල්ප වේලාවක් තුළදී ඒ විතර්ක නැති, විවාර නැති, ප්‍රිතිය නැති, සුඩ නැති, උපේෂ්ඨා ඒකග්‍රතා සහිත මේ වතුරුප ධ්‍යාහන අර්ථණාව අර්ථණා ගත වෙනවා. ඒකත් නැවත නැවත සමවැදි හොඳට ප්‍රගුණ වූනාට පස්සේ අව්‍යුත්තන, සමාප්‍යනා, අධිව්‍යාන, වූව්‍යාන, පළව්වෙකුණ අවස්ථා පහෙන්ම වසීහාවයට පමුණුවන්න ඕනෑ. ඒ තාතීය ධ්‍යාහනය ඉක්මවා වතුරුප ධ්‍යාහනයට සමවැදීම සඳහා, පරිකර්ම කළ යෝගාවචරයාට වතුරුප ධ්‍යාහන උපවාරයේ දීම ආශ්වාස, ප්‍රශ්වාස රල්ල නවතිනවා. නිරුද්ධ වෙනවා. වතුරුප ධ්‍යාහනයේ දී ආශ්වාස ප්‍රශ්වාස නැහැ. ආශ්වාස ප්‍රශ්වාස වතුරුප ධ්‍යාහනයේ දී කොහොමවත් පවතින්න්ම නැහැ. සියුම් වශයෙන්වත් පවතින්න් නැහැ.

ඒ නිසා තමයි වතුරුප ධ්‍යාහනයෙන් එහාට නියෙන ධ්‍යාහන සියල්ලම ආණෙක්ජ සමාපත්ති කියන්නේ, තමන් කුමති තාක් වේලාවක් අධිෂ්ඨාන කර කර, ඒ ආශ්වාස නැතිව ආනාපාන සති පටිහාග නිමිත්ත පලමු අවස්ථාවට වඩා ප්‍රහාස්වරව පවත්නා බැවින්, ඒ ප්‍රහාස්වර වූ ආනාපාන සති පටිහාග නිමිත්තේ සිත පිහිටුවා ගෙන, සමාපත්තියෙන් ගත කරනවා. ඉතින් ඒ සමාපත්තියෙන් අගට ධ්‍යාහනාංග ප්‍රත්‍යාවෙශ්ඨා කරනවා. මෙන්න මේ විදියට ආනාපාන සති භාවනාවෙන්

යෝගාවච්චරයාට පුළුවන් වෙනවා රුපාවච්චර ද්‍යාන 4 ම උපද්‍යවන්න. හැබැයි මේ ද්‍යාන හතර උපද්‍යවාගැනීම මුලින් අපහසු වෙන්න පුළුවන්. ඒ අපහසු වෙන හේතු මතක තියාගන්න ඕනෑ. විශේෂයෙන්ම ගාරිරික සෞඛ්‍යය අවශ්‍යයි. ගාරිරික සෞඛ්‍යය ඇතොත් තමයි මේවා කෙරෙන්නේ කියලත් තියෙනවා. දස පළිබේදයන්ගෙන් එකක් නේ ආබාධය කියන එක. ස්වල්ප හරි අසතිපයක්, ආපදාවක් තියෙනවා නම්, බාධාවක් වෙනවා. අනික් සියලුලටම වඩා බාධාවක් තමයි, නීවරණ පහ. මේ නීවරණ පහ තමයි ජය ගන්න ඕනෑ. මුල් අවස්ථාවේ දී, මුලින්ම බොහෝ දෙනාට අපහසු වන්නේ, මේ නීවරණ පහ සියුම් වශයෙන් අපේ සිත වටකර ගන්නවා. කාමවිෂ්ඨු, ව්‍යාපාදය, එනම්ධිය, උඩව කුකකුව, විවිතිව්‍ය කියන මේ නීවරණ පහ අපව රවවිතනවා. තොයෙක් විධියෙන් මුලින්ම රට්ටිතනවා.

ඒ කියන්නේ මුලින්ම හාවනා කරගෙන යනකාට, සමහර වීට, මුලින්ම ඇති වෙන්න පුළුවන් එනම්දිය. ඒ කියන්නේ නීදිමත. ඔය නීදිමත ආවාම සිත ඇකිලී යනවා. පාලනය කර ගන්න බැරිව යනවා. ඒක එකතරා නීවරණයක්. අනික් කාරණය තමයි උද්ධවිවය. ඔය දෙක බොහෝ සෙයින් ඇති වෙනවා. උද්ධවිවය කියන්නේ සිත විසිර යාම. එතකාට විස්මිප්ත හාවයයි, එන හාවයයි, මේ දෙක තමයි යෝගාවච්චරයාට තදින්ම බාධා කරන්නේ. හාවනා කරනු කැමති යෝගාවච්චරයාට, කාමවිෂ්ඨු, ව්‍යාපාද දෙක ඕලාරික වෙන්නේ තැහැ. හැබැයි සියුම් වශයෙන් එනවා. එහෙමත් එන්නේ තැහැ කාමවිෂ්ඨු, ව්‍යාපාදය. ඕලාරික වශයෙන් එන්නේ මේ විශේෂපයයි, එනම්දියයි. මේ දෙක තමයි තදට බාධා කරන්නේ. ඒක නිසා තොදට සිහිය පවත්වන්න ඕනෑ තමාගේ සිතේ නීවරණ පහළ තොවෙන්න. සිහියෙන් ඉන්නවා නම් කොයි වේලාවේ වත් නීවරණ එන්නේ තැහැ. මේ සිහිය මැඩ පවත්වාගෙන, සිහිය අසිඛවාගෙන එනවා මේ නීවරණ පහ. ඒ සඳහා දූඩ් උත්සාහයෙන් සිහිය පාවිච්චි කරන්න ඕනෑ. සිහිය පාවිච්චි කිරීමට ඇති එකම පිළිවෙත තමයි මතසිකාරය. දන් අපි සිහිය

පවත්වාගෙන සිටියට, ඇත්තටම මේ සිහිය කියන එකත්, සූණයක් සූණයක් පාසා බිඳෙන වෙළතැකි ධරුමයක්. ඒ ධරුමයට අර ප්‍රහල විසේෂපයෙන් තොර මනසිකාරය වැඩි කරන්න ඕනෑම. එක තමයි අර ගණනා අනුබද්ධනා කියවෙන්නේ. දැන් අපි ගණන් කිරීම ආරම්භයේදී ආශ්ච්චාස ගන්න කොට, ආශ්ච්චාසය දැනෙන, හැපෙන තැන අරමුණු කරගෙන, ආශ්ච්චාස 1යි 1යි, 1යි, 1යි, 1යි, 1යි, කියලා කිහිප වරක් ගණන් කර ගන්නවා. අර එකම වාර කිහිප වරක් සිතන්නේ මක් නිසාද, සතිය අවදියෙන් තියා ගන්න. සතිය තොබේදී පවත්වා ගන්න. රළුගට ප්‍රශ්ච්චාස කරන කොට ප්‍රශ්ච්චාස 1යි, 1යි, 1යි, 1යි, 1යි, 1යි, කියලා කිහිප වරක් මෙනෙහි කරනවා. සිතනවා. එතකොට ඒ ප්‍රශ්ච්චාස පුස්ම යල්ල නිමවන තුරුම අතරක් නැර අර කුසල විතරකයෙන් මනසිකාර කරන්න ඕනෑම. එතකොට සිහිය අමතක වෙන්න වෙලාවක් තැහැ. සිහිය අවදියෙන් සිරිනවා. ඒ වගේම ගණන් කිරීම. 1 සිට 8 දක්වා ගණන් කරන්න පුළුවන්. 1 සිට 10 දක්වාත් පුළුවන්. විසුද්ධ මාරගයේ හැරියට තවත් මේ වඩා සියුම් ලෙස ගණන් කරන්න පුළුවන්.

එ කෙසේ නමුත් ගණන් කිරීමේදී, ගණන් කිරීම හෝ අර පුස්ම යල්ල හෝ අතරක් නැර මෙනෙහි කිරීම පැවැත්විය යුතුයි. සමහර විට එක පුස්ම යල්ලක් ගණන් කොට 1 යි කියලා තවතිනවාදී තමන් ගමන් කරනවා වගේ පිළෙනවා. නමුත් එකක් ගනන් කිරීමේදී සිත විසිර, පිටස්තර දුවනවා. එක තමයි විසේෂපය කියන්නේ. මේක නිසා ඒ ගණනාව හරි, ආශ්ච්චාස ප්‍රශ්ච්චාස මෙනෙහි කිරීම හරි කරන කොට අතරක් නැර ගාන්තව, ඉකමන් තොවී, පැට්ටෙන්නේ පසු වෙන්නේ නැතිව මෙනෙහි කරන්නට ඕනෑම දැන් ආශ්ච්චාසය, ප්‍රශ්ච්චාසය කියලා. ආශ්ච්චාසයේ මුළ පටන්, ආශ්ච්චාසය අවසන් වන තුරුම, ආශ්ච්චාසය, ආශ්ච්චාසය, ආශ්ච්චාසය, මෙහෙම කිහිප සැරයක් හිතන්නට ඕනෑම. දැන් එහෙම කරන කොට පින් වේගයෙන් හිතුවට කමක් තැහැ. ඒ කියන්නේ හින් මුළු ගක්තියම යොදා හිතුවට වරදක් නැහැ. එතකොට සිහිය අවදියෙන් තියෙනවා. සිහිය අවදියෙන් තිබෙන කොට නීවරණ

නැහැ. ඒක නිසා, ඒක ඉතා වැදගත්. මතක තබා ගත යුතු කරුණක්. ඒ කියන්නේ සිහිය අවදියෙන් තබා ගැනීමට, අපි මෙනෙහි කිරීම හොඳට ගක්තිමත්ව කරන්නට ඕනෑ. දන් අපි හඩනගා යමක් සංස්ක්‍රිතයා කරනවා කියමුකෝ. අන්න ඒ සංස්ක්‍රිතයා කරනවා වගේ, සිතින් හඩනගාගෙන නැතන් හිතේ වේගයෙන් ඒක සිහි කරන්නට ඕනෑ. එතකොටසි අපේ සිතේ නීවරණ එන්නේ නැතිව අවදියෙන් තබා ගන්නට පූජ්‍යන් වෙන්නේ. ඒ සිහිය අවදියෙන් කියනවා නම් පක්ෂ්වතීවරණයන් අපට යටකරන්නේ නැහැ. පක්ෂ්වතීවරණයන් නැතිනම් අපට එකම ආසනයක දී පූජ්‍යන් මේ කියන උද්ග්‍රහ නිමිති, පටිභාග නිමිති, ඒ වගේම පූජ්‍යම ද්‍රාන, අර්ථණා උපදවන්න. මෙවා අපි දිග් සසරේ දී අනන්ත ජාති වලන් කරලා තියෙනවා. අඩුද්ධේර්ත්පාද කාලවලදීත් මෙවා අපි වඩා තියෙනවා. ඉතින් බුද්ධේර්ත්පාද කාලවල අපට අඟ සම්පූර්ණ උතුම් සිලයක් ඇති බැවින් සිලස්කන්ධයක පිහිටා සිටින බැවින්, සැබැඳු සම්මා දිවිධිය ඇති බැවින්, සති සමාධි යුතා ඇති බැවින්, අඩුද්ධේර්ත්පාද කාල වලලට වඩා මේ කාලයේ දී අපට මෙක වඩන්නට පූජ්‍යන්. මෙවා අපට වඩන්නට බැහැ කියලා කවදාවත් සිහිනෙකින් වත් නොසිහිය යුතුයි. මෙවා වඩන්න පූජ්‍යන්, මෙකට අවශ්‍ය ගුරු උපම්‍යයන්, උත්සාහයන් තමයි අවශ්‍ය වන්නේ.

එනිසා පක්ෂ්වතීවරණයන් තේරුම් අරගෙන, පක්ෂ්වතීවරණයන් සිතට නො එන භැට්‍රියට සිහිය පිහිටුවාගෙන මේ භාවනාව වැඩිම කළ යුතු වෙනවා. අනින් කාරණය මේ භාවනා වැඩිමේ දී මිට පෙර අපි විපස්සනා භාවනාවත් සමග සන්සන්දනය කරමින් යුගනද් වගයෙන් වැඩු ක්‍රමයක් කවුරුත් පුරුදු කරලා තියෙනවා. ඒ කියන්නේ ආශ්ච්‍රාණාත් - ඇහෙනවා, ඇහෙනවා මෙනෙහි කරනවා. වේදනාවක් ආවොත් - වේදනාවක්, වේදනාවක් මෙනෙහි කරනවා. සිත විසිරි ගියානම් - සිත විසිරි යනවා, සිත විසිරි යනවා, සිත විසිරි යනවා මෙනෙහි කරනවා. නමුත් මේ කියන සමඟ භාවනා යෝගයේ දී ඒ විද්‍රෝහනා තිසිවක් නොකළ

යුතුයි. ඒ විපස්සනා වශයෙන් අනුපස්සනා මෙහෙති කරන්න හියෝත් ආනාපාන සති සමාධියට කාලය මදි වෙනවා. එය ප්‍රමාද වෙනවා. සමහර විට අවුරුදු ගණනක් හියත් සමාධිය වැබෙන්නනේ තැනි වෙනවා. රට හේතුව විපස්සනා කරන කොට සමඟ අරමුණු පහත බැස ගන්නවා.

දොරටු හයකින් අපට අරමුණු ලැබෙනවා. ඇහැට ජේන අරමුණු. කනට ඇහෙන ගබිද අරමුණු. ඒ වගේම ගන්ධ අරමුණු. රස අරමුණු. ස්පර්ශ අරමුණු. සිතිවිලි අරමුණු. නොයෙක් දේවල් අපට ගලාගෙන ගලාගෙන එනවා. ඒවා එකින් එක අනුපස්සනා කරන්න හියාම සමඟ හාටනාවන් ලැබෙන්න තියෙන ඒකාග්‍රතාවය නොලැබේ යනවා. ඒ අනුපස්සනා කිරීමේ අවස්ථාව ඉදිරියට තියෙනවා. ආනාපාන සතියේ ධ්‍යාන 4 ලබාගෙන, තවත් කුමති නම් ඉදිරියට තියෙන ධ්‍යාන සියල්ල සම්පූර්ණ කරගෙන විද්‍රෝහනාව පුගුණ කරන්න පුළුවන්. එකකොට ඇහෙන ජේන දේ පමණක් නොවයි, මුළු පස්ස්වස්කන්ධයමත් බාහිර සියලු පස්ස්වස්කන්ධත්, අස්කිතත්, බහිද්ධා කියන සියලුම නාම රුප කියන සියලුම නාම රුප ධර්ම සියල්ලම අපට සත්‍ය වශයෙන් දක්ගන්න පුළුවන්. හරියට ද්වල් කාලයේ හිරු මුදුන් වූ වේලාවේ, හාන්පස ආලෝකය තියෙනවා වගේ, අපේ සිතින් ධ්‍යාන ආලෝකය පුරුදු කරගන්නාම අපට සියලුම නාම රුප ධර්මයන් අතට ගත්ත තෙල්ලි ගෙවියක් වගේ දකින්න පුළුවන්. අත් තියෙන රේඛාවන් වගේ දකින්න පුළුවන්. ඉතාම සියුම් රුප කළාප හා නාම කළාප දකින්න ලැබෙනවා. ඒ තිසා දැන්මම විද්‍රෝහනා කිරීම අවශ්‍ය තැනැ. දැන් ඒ ඇහෙන, ජේන, දැනෙන සැම අරමුණක්ම ප්‍රතිකෙෂ්ප කරලා ඒ ඇහෙන, ජේන, දැනෙන සැම අරමුණක් ම ගණන් ගන්නේ තැනිව, අපේ සතිය මනාසේ පිහිටුවා ගෙන ආශ්චර්ය, ප්‍රශ්චර්ය අරමුණෙහි සිත ඒකාග්‍රතා බවට පමුණුවා ගැනීම. මෙක ඉතා වැදගත් කාරණයක්. දැන් බොහෝ යෝගාවරයන් වහන්සේලාට මේ විද්‍රෝහනා කිරීම පුගුණ වී ඇති බැවින් නිතරම ඒ තත්ත්වට සිත තැමෙනවා. ආශ්චර්ය, ප්‍රශ්චර්ය මෙහෙති කරදී අර විද්‍රෝහනාවට සිත වැවෙනවා. අපී එකෙන් වෙන්කර ගන්නට ඕනෑම්. ඒක බුදුරජාණන් වහන්සේ උපදෙස්

වශයෙන් දිලා තියෙනවානේ. කැමති කැමති වේලාවක කැමති කැමති අරමුණක් ගන්න යෝගාවවරයා සමරථ විය යුතුයි. ඒ කිවිවේ කැමති වේලාවක කැමති භාවනා කමටහනකට යෙදෙන්න සමරථ විය යුතුයි.

එකක් පුරුණ කරලා ඒකේම පතින වීම නොවෙයි අවශ්‍ය. අවශ්‍ය වේලාවකට තවත් කමටහනක් ගන්නවා. මය විදියට හැම කරමස්ථානයක් ම පුරුණ කර තබා ගැනීම අත්‍යාච්‍යායයි කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දිලා තියෙනවා. ඒ නිසානේ රාජුල ස්වාමීන් වහන්සේට කරමස්ථාන හතක් (7) උගැන්වූයේ. මේසිය ස්වාමීන් වහන්සේට කරමස්ථාන පහක් (5) උගැන්වූයේ. ඒ ඒ යෝගාවවරයාට ඒ ඒ කමටහන අවශ්‍යයි. හැඳුයි කළවම් වන්නෙනත් නැහැ. එකක් කරන කොට ඒ එක පමණයි. අතිකක් කළවම් වන්නේ නැහැ. අන්න ඒ විදියට අපින් පුරුදු වන්න ඕනෑම්. අපට පුරුණ වී තිබෙනවා විපස්සනා භාවනාව. ඒක නැවත අවස්ථාවක කරන්න ලැබෙනවා. දැන් තියෙන්නේ මෙය සමරිය වශයෙන් මෙනෙහි කිරීමේ බලාපොරොත්තුව විතරයි. එනකොට මෙන්න මේ ආනාපාන සති කරමස්ථාන භාවනාවේ අනුපිළිවෙළින් මේ විදියට වැඩුවහම යථා බුද්ධින දෙසිකා - බුදුරජාණන් වහන්සේ දෙසු පරිදිදෙන්, මේ ආනාපාන සතිය වැඩුවහම, ආනාපාන සති වතුරුප ද්‍යානයම ලබාගන්න පුද්වන්. ඒ ආනාපාන වතුරුප ද්‍යානයන් නවතින්නේ නැහැ. දැන් අද මේ පවත්වා ගෙන යනු ලබන කමටහන් පෙළේ පරමාර්ථය සියලු ඇර්පණා කරමස්ථාන පුරුණ කිරීමයි. ඒක යෝගාවවරයාට එක්තරා ද්‍යාන ක්‍රිඩාවක් වශයෙන් දැනෙන්න පුද්වන් ඉදිරියට. ඒ කියන්නේ දැන් මේ කමටහන් පෙළ අපට ලබා දී වදාල අපේ බුරුම රට පා අවුක් වින්තල පබින ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කරමස්ථානාවාරය ස්වාමීන් වහන්සේ උපදෙස් දිල තිබෙන්නේ යෝගාවවරයන්ට, ආනාපාන වතුරුප ද්‍යානය වඩා හොඳට පුරුණ කළාට පස්සේ, ද්වත්තින්සාකාරයට හැරවීම. ආද්‍යාත්මික, බාහිර වශයෙන් ද්වත්තින්සාකාරය බකලනවා. රළුගට තමන්ගේ අවිධි පක්ෂරය අරමුණු කරගෙන, ඇට සැකිල්ලෙනි ලා පරික්කුල මනසිකාර පුරුම ද්‍යානය උපද්‍යනවා. ඒක හොඳට පුරුණ

කරගත්තට පස්සේ පලික්කුල මනසිකාරය අත් හැරදාලා අවධීක පණ්ඩ්පරයේ මිදාත වර්ණය අරමුණු කරනවා. මිදාත වර්ණය අරමුණු කරගෙන, රළුගට තමාගේ අවධීක පණ්ඩ්පරයේ මිදාත පටිහාග නිමිත්ත ලැබෙන්නේ නැහැ. ඒක නිසා බාහිර පුද්ගලයන්ගේ ඒ අවධීක පණ්ඩ්පරය අරමුණු කරනවා. ඉතින් දහදෙනෙකුගේ පමණ අවධීක (පණ්ඩ්පරය) දෙපතුලේ පටන් හිස දක්වා බලමින්, ඒ තමන්ගේ ඇට සැකිල්ලත්, අනුන්ගේ ඇට සැකිල්ලත් එකකාසු කරමින්, හිතින් ඉදිර පිටට අරගෙන, මිදාත කසිණය වඩනවා, මිදාත, මිදාත, මිදාත, මිදාත, (කියා). ඒ වැඩිමේ දීම මුලින්ම උද්ගුහ නිමිත්ත පහළ වෙනවා. දත් මුලින් යෝගාවච්‍රයා වතුරුපි ධ්‍යාන ලාභී බැවින් ඉතා පහසු වෙනවා. නැවත ස්වල්ප වේලාවකින් ඒකේම පටිහාග නිමිත්ත පහළ වෙනවා. පටිහාග නිමිත්ත අරමුණු කොට ගෙන ආනාපාන සතිය මෙන්ම ධ්‍යාන 4 ක් අනුපිළිවෙළින් වර්ධනය කරනවා. වඩනවා. එයින් නවතින්නේ නැහැ. රළුගට යෝගාවච්‍රයා මෙත්ති කරමස්ථානයට හැරෙනවා. මෙත්ති කරමස්ථානයක් තියෙනවිනේ ධ්‍යාන 3 ක්, 3 ක්, බැහින් උපද්‍රවන්න සීමා සම්භේද කරලා. සීමා සම්භේද කරලා මෙත්ති ධ්‍යාන සියල්ල ඔයිසා අනොයිසා වශයෙන් වඩනවා. ඒ සියල්ලම සම්පූර්ණ කරලා කැමති නම්, කරුණා බුහුම විහරණය වඩනවා, එයින් ධ්‍යාන තුන, තුන, රළුගට මුදිතා බුහුම විහරණය වඩනවා, එයින් ධ්‍යාන තුන, තුන, රළුගට උපද්‍රවන් බුහුම විහරණය වඩනවා,

එ හතරවනි ධ්‍යානය. ඒ බුහුම විහරණ හාවනාවෙන් කරමස්ථාන සම්පූර්ණ කරනවා. අරපණා කරමස්ථාන, රළුගට බුද්ධානුස්සති, මරණසති වඩා අසුහ කරමස්ථානයටත් හැරෙනවා. ඒ කියන්නේ උපුමාතක ආදී අවිණ්කාණක අසුහ, ප්‍රථම ධ්‍යාන උපද්‍රවනවා. තවත් ඒ යෝගාවච්‍රයාගේ ගක්තිය ඇතොත් වර්ණ කසිණ වශයෙන් කසිණ වඩනවා. ඒ වගේම, භුත කසිණ වඩනවා, ආලෝක කසිණ, ආකාස කසිණ, මේ විදියට අනුපිළිවෙළින්, සියලුම කරමස්ථාන අරපණා කරමස්ථාන 30 ම, පුරුණ කරන්න පුළුවන් වෙනවා. තවත් දුරට අරුප සමාපත්තියට හැරෙන්නත් උපදෙස් ලැබෙනවා. ඉතින් මේ විදියට සියලුම සමඟ හාවනාවන් දියුණු

කලායින් පස්සේ යෝගාවවරයාට උපදෙස් දෙන්නේ ධාතු කරමස්ථාන ගැන. ඒ කරමස්ථාන තුළින් ආධ්‍යාත්මික සතර ධාතු අරමුණු කොට ආධ්‍යාත්මික සතර ධාතු හා ආකාස ධාතුව අනුව රුප කලාප වෙන් කර ගන්න සමර්ථ වෙනවා. එසේ බාහිර පුද්ගලයන්ගේ, ඒ වගේම සන්තාන වල සතර ධාතු වෙන් කොට ඇති රුප කලාප වෙන්කර ගන්නවා. ආධ්‍යාත්මික බාහිර රුප, පරිග්‍රහණය කරලා රේඛට නාම ධර්මයන් පරිග්‍රහණය කර ගන්නවා. මේ ඒ නාම ධර්මයන් තමන්ගේ හැඳය වස්තුව හිතින් අරමුණු කොට හැඳය වස්තුවේ සිත් උපදන හැටි අරමුණු කරනවා. ඒ වගේම මේ වක්‍රී ද්වාර, සෝත ද්වාර අදි දෙළඹ පහේමත්, ඒ සිත් උපාදනාආකාරය අරමුණු කරනවා. විත්ත විටි වශයෙන් සිත් පහළවන හැටි ඒ එක එක විත්තයක වෙතසික සම්පූර්ණ වෙන හැටි නොදාට බලනවා. ඉතින් මේ විදියට බාහිර පුද්ගලයන්ගේ සන්තානවලත් විත්ත වෙතසික ධර්මයන් අරමුණු කරනවා. ඒ වගේම ඒ නාම රුප දෙක නොදාට පරිග්‍රහණය කොට, එක කලාට පස්සේ අතිතයටත් අනාගතයටත් හිත යවමින් නිසි හැටියට අතිත, අනාගත, නාම රුප දෙක සම්පිණියානය කොට දැකගන්නවා. නාම රුප පරිග්‍රහණය කරලා ඒවාගේ හේතුවැල ධර්ම සම්බන්ධව, ඒ කිවිවේ සම්බන්ධයට අනුව පරිච්චෙකමුළුපාදය පරිග්‍රහණය කරලා. ඒ වගේම, අතිත හවයේ, අනාගත හවයේ පවා බලා මේ කියන තුන්කාලයටම සම්බන්ධ පක්ෂවස්කන්ධය අනුව නාම රුප පරිග්‍රහණයන්, ඒවේගේ හේතුවැල සම්බන්ධතාවයන්, පරිච්චෙකමුළුපාදයන් පරිග්‍රහණය කරලා ඉවරවෙලා රීට පස්සේ උදායවා ඇශානයට හරවනවා. මේවා එකින් එකට දැකගන්න යාමෙන්, බලන්නට යාමෙන්, යෝගාවවරයාට ආධ්‍යාත්මික වශයෙන් පුදුමාකාර දියුණුවක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලෝකයෙහි අපි මොනතරම් සංසාරයේ දී අතර මං වි සිටියා ද, අද තමයි මේ අපි නියම විදියිට නිවන් මග ගමන් කරන්නේ කියලා තමාට පුදුමාකාර සම්පහංසනයක් ඇතිවෙන්න පුළුවන්. සොම්නසක් ඇතිවෙන්න පුළුවන්. එපමණක් තොවෙයි, ආධ්‍යාත්මික සන්තානයේ එකඳහස් පන්සියයක් පමණ මේ කෙලෙසුන්ගේ තදිග විෂ්කම්භන වශයෙන් යටුපන් වීම නිසා ජ්‍යෙෂ්ඨ හරියට, අර්හත්වයට

පත්වුනා වගේ දැනෙන්න පුළුවන්. ඒ කිවිවේ නික්ලේදී ගතියක් දැනෙන්න පුළුවන්. එයින් නික්ලේදී වුනා තොවේ. තමුත් නික්ලේදී වීමට මාරුගයේ ගමන් කළ අවස්ථාවක්. ඉතින් මේ විදියට උදයවා කූංණ, භංග කූංණ ආදි විපස්සනා වඩා යෝගාවවරයාට, තමන්ට හේතු සම්පත් තියෙනවානම්, ඉන්දිය බල බොජ්කිංග, මග්ගැං, විසඳ සුවිසඳ බවට පැමිණියා නම්, ඒ ආනාපාන සතියෙන් ආරම්භ කරගන්නා උද මේ සමඟ භාවනාවෙන්, විපස්සනා භාවනාවෙන් කෙකළසුන් අඩුබවා මාරුග එලාධිගමයෙන් අඇන්ත නිවන සාක්ෂාත් වෙනවා. ඒ නිසා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උපදෙස් දී වදාලේ මේ අනාපාන සතිය වැඩිමෙන් සතිපටියාන 4 හොඳට වැඩිනවා, සතිපටියාන සතර වැඩිමෙන් බොජ්කිංග ධර්ම 7 වැඩිනවා, බොජ්කිංග හත වැඩිම නිසා විෂ්ඨා ව්‍යුත්ති එල සාක්ෂාත් වෙනවා කියන එක උන්වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් මේ අනුව සලකා අපේ හිතෙන් ගන්න තියෙන උසස්ම අර්ථය මෙකයි කියලා තේරුම් ගෙන අපි ලබා ගත් ග්‍රේෂ්‍ය සාසනික ප්‍රව්‍ය්‍යා උපසම්පදා භුමියක පිහිටා අපට මේ ලැබුණු උතුම් කමටහන් පෙළ අත් තොහුර, ඒ කියන්නේ එක ද්‍රව්‍යසේ අපි මේ කමටහන් පෙළ පවත්වාගෙන තොවේ. තැවත ආරම්භ කරන්න බලාපාරොත්තු වෙනවා. ඒ නිසා දිගවම තමන් ඉන්න ඉන්න තැන්වල මේ කමටහන් පෙළ වඩින්නට බලාපාරොත්තු වෙමු. අපි අපේක්ෂා කරමු. අධිෂ්ථාන කරමු. එතකොට එයින් මේ අපි ලබාගත් බුද්ධ ගාසනයේ තියම එල තෙලාගන්න පුළුවන්. එපමණක් තොවේ අද කාලේ මේ දියාන මාරුග එල ලැබෙන්නේ තැහැ කියලා, අයුතු අයරා සිතිවිලි සිතනවා. කඩා කරනවා. ඒ අයට බුද්ධ ගාසනයේ තොයර්යාණික තත්ත්වය වටහා දීමට අපි මතක තබා ගත යුතු වෙනවා. ඒ මොකද අපගේ උපාධ්‍යාය ආචාර්යයන් වහන්සේලා පතන්නේ උතුම් වූ ප්‍රතිපත්ති ගාසනය නගා සිවුවීමටයි. ඒ නිසා ඒ ලොකික අපේක්ෂාවන් තොරව, පරමාරුප ධර්මයන් හිතේ තබාගෙන පටන් ගත් මේ අනුම ප්‍රව්‍යා ජීවිතයෙන්, තෙක්ඩම් ජීවිතයෙන්, උතුම් තිසි පළ තෙලා ගැනීමට අධිෂ්ථාන කරමු. මෙතෙක් ද්‍රව්‍ය රස් කරගන් සියලු පින් තුන් ලෝකයට පිහිට වෙන්න ලොව පහල වී වදාල, තිලෝක

දීප, අංගිරස සර්වයේ තුළාගත, සම්මා සම්බුද්ධරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයට උතුම් බුද්ධ පූජාවක් වේවා යැයි පූජා කරමු. නවලෝකෝත්තර ශ්‍රී සද්ධරුමරත්නයට දහම් පූජාවක් වේවා. අංශ්‍යාරය පුද්ගල මහා සංසරත්නයට උතුම් සංස පූජාවක් වේවා. අපගේ ආචාරයය උපාධ්‍යාය ගුරු උතුමන් වහන්සේලාට උතුම් ගුරු පූජාවක් වේවා.

(බුදුම රට මොලමියන් පා අවුක් විත්තලප්පිඛත ආරණ්‍යයේ සිට ශ්‍රී ලංකාවට වැඩිම කළ අතිපූජා පා අවුක් සෙයාබේ නා හිමියන් වහන්සේ වෙනුවෙන් කහව ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාගුම මධ්‍යස්ථානයේ 1997 ජනවාරි 20 දා පැවැත්තු හාවනා පන්තියේ දී අතිපූජා නා උයනේ අරියධම්ම මාහිමියන් වහන්සේ දෙසු දම් දෙසුමකි.)

(මෙම හාවනාවට අනෙකුරුව පා අවුක් හාවනා මාර්ගය නමැති පොක බලනු මැනවි)



lithira2008@yahoo.com / 0718152131